

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය සඳහා ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොළී ආදායම රු.363,162 ක් ගිණුම්ගත කර නොතිබීමෙන් පොළී ආදායම සහ ජංගම වත්කම් රු.363,162 ක් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ නිවැරදි කරන බව.	ගිණුම්ගත නොකළ ස්ථාවර තැන්පතු පොළී ප්‍රමාණය ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය සඳහා ණයහිමි ප්‍රතිපාදන රු.402,000 ක් අඩුවෙන් ගිණුම්ගත කිරීම නිසා ජංගම වගකීම් එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ ජර්නල් සටහනක් මගින් නිවැරදි කරන බව.	අඩුවෙන් ගිණුම් ගත කළ ණයහිමි ප්‍රතිපාදන නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) වැඩ ආරම්භ කර නොතිබූ කර්මාන්ත 04 ක වටිනාකම වූ රු.335,215 ක් ණයහිමියන් ලෙස දක්වා තිබීමෙන් ජංගම වගකීම් වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ නිවැරදි කරන බව.	සමාලෝචිත වර්ෂයට අදාළව වගකීමක් නොවන වැය සඳහා ණයහිමි ප්‍රතිපාදන ඇති නොකළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂයේදී බලිවල ක්‍රීඩාංගනයේ කුටිය සහ ගේට්ටුව සවි කිරීම සඳහා දරන ලද රු.500,000 ක ප්‍රාග්ධන වියදම් ස්ථාවර වත්කම් යටතේ ගිණුම්ගත කර නොතිබීම නිසා ස්ථාවර වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ ගිණුම සැකසීමේ දී ප්‍රාග්ධන කරන බව.	ගිණුම්ගත නොකළ ස්ථාවර වත්කම් ගිණුම්ගත කළ යුතුය.

(ඉ) සමාලෝචිත වර්ෂය අවසානයට පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් දායක මුදලට ගෙවිය යුතු රු.5,091,504 ක ශේෂය වෙනුවෙන් ණයහිමි යටතේ ප්‍රතිපාදන සලසා නොතිබුණි.	2025 වර්ෂයේ නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව.	පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් දායක මුදලට ගෙවිය යුතු මුදල් නිශ්චිතව හඳුනාගෙන ගිණුම් ගත කළ යුතුය.
(ඊ) සභාව සතුව පවතින ඉඩම් කැබලි 41 ක වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරි වර්ෂ 05 තුළ පියවරෙන් පියවර ඉඩම් තක්සේරු කර ගිණුම් ගත කිරීමට කටයුතු කරන බව.	ඉඩම් වටිනාකම තක්සේරු කර ගිණුම් ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 03 කට අදාළ ශේෂයන් හා උපලේඛනවල සඳහන් ශේෂයන් අතර එකතුව රු.23,844,173 ක වෙනසක් නිරීක්ෂණය විය.	2024 වර්ෂයට අදාළ උසාවි දඩ හා මුද්දර ගාස්තුවල මුළු ඇස්තමේන්තු අගයන් මත අවසන් ගිණුම පිළියෙල කරනු ලබන බවත් අනුමත නොවූ ප්‍රමාණය උපලේඛනවල නොමැති නිසා වෙනස් වී ඇති බව.	මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ශේෂ හා උපලේඛනවල දැක්වෙන ශේෂ අතර වෙනසට හේතු පරීක්ෂා කර නිවැරදි කළ යුතුය.

1.6.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා එකතු වටිනාකම රු.21,614,099 ක් වූ ගිණුම් විෂයයන් 04 ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	ඉදිරියේ දී උපලේඛන යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ සනාථ කිරීමට අදාළ උපලේඛන ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අංක 4/04/01/2021 දරන දකුණු පළාත් පාලන කොමසාරිස්ගේ	දේපල තහනම් කිරීමේ නිලධාරියා විසින් මුළු හිඟ වටිනාකමින් සියයට 75 ක් හෝ ඊට වඩා වැඩි	පළාත් පාලන කොමසාරිස්ගේ උපදෙස් හා මුදල් හා ප්‍රතිපත්ති කමිටු	නීතියට පටහැනිව ගෙවීම් සිදු නොකළ යුතු අතර වැරදි ගෙවීම් ආපසු අයකළ

වක්‍රලේඛයේ 05 ප්‍රතිශතයක් අයකර නිර්දේශය හා යුතුය.
 ඡේදය ඇත්නම් පමණක් සියයට 12 ක කොමිස් ගෙවිය අනුමැතිය මත අදාළ
 හැකි නමුත් දේපල 04 ගෙවීම් සිදුකර ඇති බව.
 කට අදාළව හිඟ ආදායම් එකතු කිරීමේ ප්‍රතිශතය
 සියයට 48.8 ක මට්ටමක පැවතියදී, සභාව විසින්
 රු.266,339 ක මුදලක් කොමිස් වශයෙන් ගෙවීම්
 කර තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.18,188,890 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.13,768,077 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට හිඟය රු.	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට හිඟය රු.
වරිපනම් හා බදු	27,923,703	32,171,368	31,507,027	19,269,053	25,928,600	28,169,572	37,873,446	18,604,712
කුලී	12,565,100	4,072,300	4,055,300	66,000	2,699,100	2,658,350	2,629,050	49,000
බලපත්‍ර ගාස්තු	819,278	761,548	833,636	5,300	643,150	967,645	980,532	77,388
වෙනත් ආදායම්	7,119,740	13,628,109	13,658,170	-	9,213,710	15,739,523	16,973,640	30,061
	<u>48,427,821</u>	<u>50,633,325</u>	<u>50,054,133</u>	<u>19,340,353</u>	<u>38,484,560</u>	<u>47,535,090</u>	<u>58,456,668</u>	<u>18,756,161</u>

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) වරිපනම් හා බදු	අයකිරීමට අවශ්‍ය	ආදායම් අප්‍රමාදව	
(i) සමාලෝචිත වර්ෂය අවසන් දිනට රු.මිලියන 19.27 ක වරිපනම් හා බදු හිඟව පැවති අතර ඉන් වටිනාකම රු.මිලියන 3.99 ක් වූ වරිපනම් බදු, වර්ෂ 05 කට	කටයුතු ගන්නා බව.	අයකර ගැනීමට වැඩි පිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු අතර	

අධික කාලයක සිට ගෙවීම පැහැර හැර ඇති ඒකක 6511 ට අදාළ හිඟයක් වූ නමුත්, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

පනතේ විධිවිධාන ප්‍රකාරව හිඟ ආදායම් අයකර ගත යුතුය.

(ii)	සභාව විසින් වරිපනම් තක්සේරු ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණු අතර, සභාවේ ප්‍රධාන කාර්යාලයේ 2018 වර්ෂයේ ද උප කාර්යාලයේ 2016 වර්ෂයේ ද තක්සේරු වාර්තා මත පදනම්ව සමාලෝචිත වර්ෂය සඳහාද වරිපනම් බදු අයකර තිබුණි.	තක්සේරු දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි තක්සේරු ප්‍රතිශෝධනයට අදාළ ඉදිරි කටයුතු සිදුකරන බව.	දේපළ තක්සේරුව කාලීනව සිදු කොට වරිපනම් අය කළ යුතුය.
------	--	---	--

(ආ)	වෙනත් ආදායම් පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ මුද්දර ගාස්තු රු.715,017 ක් හා උසාවි දඩ රු.40,421,611 ක් විය.	මුද්දර ගාස්තු හා උසාවි දඩ එම වර්ෂයේ දීම නොලැබෙන බැවින් වර්ෂයට අදාළව ඇස්තමේන්තු අගයක් මත ගිණුම පිළියෙල කරනු ලබන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට ප්‍රධාන ලේකම් කාර්යාලය හා ඉඩම් රේජිස්ටාර් දෙපාර්තමේන්තුව එක්ව විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.
-----	---	--	---

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු පිරිවැය රු.මිලියන 5.28 ක් වූ JCB රථයක් හා රු.900,000 ක් වූ ට්‍රැක්ටර් රථයක් වසර 01 ත් 05 ත් අතර කාලයක සිට නිෂ්කාර්යව පැවතුණි.	පළාත් යාන්ත්‍රික ඉංජිනේරුවරයාගේ වාර්තාව අනුව යන්ත්‍රය අළුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට නියමිත බව හා වාහනය අළුත්වැඩියා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව.	අළුත්වැඩියා කර වාහන ඵලදායී කටයුතුවලට යෙදවීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 17(3) වගන්තිය අනුව ප්‍රාදේශීය සභාව සතු සියලු දේපල පරිපාලනය කර ඒවායේ ආදායම් පනතේ කාර්යයන්	ලේඛන ගත වී නොමැති ඉඩම් හා පොදු ළිං පිළිබඳ ගැටලු	සභාවේ වත්කම් ආරක්ෂා කිරීමට සියලු පියවර

සඳහා උපයෝගී කර ගත යුතු වුවත්, සභාව සතු තනහින්තොට උටුකටු ගොවිපල ඉඩම අනවසර පදිංචිකරුවන් විසින් පෞද්ගලික පරිහරණය සඳහා යොදාවාගෙන ඇති බව නිරීක්ෂණය විය.

නිරාකරණය කිරීම ගතයුතුය. සඳහා කටයුතු සිදුකරන අතර එකී කටයුතු අවසන් වූ පසු වැට මායිම් සකස් කර දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරන බව.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ සංවර්ධන නිලධාරී අතිරික්ත තනතුරු 10 ක්, තාක්ෂණ සේවා නිලධාරී තනතුරක් සහ රියදුරු තනතුරු 02 ක් ලෙස අතිරික්ත තනතුරු 13ක් විධිමත් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේ දී එම නිලධාරීන් අනුමත කාර්යය මණ්ඩල වාර්තාවට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

සභාවේ කාර්යභාර්ය හා විෂය පථය අනුව කාර්යමණ්ඩල සමාලෝචනයක් සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.